

සෙලාන් බැංකුව පීඒල්සී මූල්‍ය වාර්තාව

2026 මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා



ලාභ/අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය						රු.'000
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රකාර)						
බැංකුව මාර්තු 31 දිනෙන් අවසන් පළමු කාර්තුව සඳහා			සමූහය මාර්තු 31 දිනෙන් අවසන් පළමු කාර්තුව සඳහා			
2026	2025	වෙනස %	2026	2025	වෙනස %	
පොලී ආදායම	22,797,220	19,483,400	17.01	22,810,309	19,497,520	16.99
අඩු කළා: පොලී වියදම	13,062,962	10,896,804	19.88	12,978,827	10,815,691	20.00
ඔද්ධ පොලී ආදායම	9,734,258	8,586,596	13.37	9,831,482	8,681,829	13.24
එකතු කළා: ඔද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	2,311,272	1,863,313	24.04	2,311,248	1,863,275	24.04
එකතු කළා: වෙනත් මෙහෙයුම් ආදායම	329,951	544,058	(39.35)	224,636	443,724	(49.37)
මුළු මෙහෙයුම් ආදායම	12,375,481	10,993,967	12.57	12,367,366	10,988,828	12.54
අඩු කළා: හානිකරණ පිරිවැය	100,151	225,427	(55.57)	100,151	225,427	(55.57)
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය	3,238,004	2,805,662	15.41	3,252,455	2,818,110	15.41
අඩු කළා: අනෙකුත් පිරිවැය	2,892,823	2,328,980	24.21	2,933,068	2,358,238	24.38
බදු පෙර මෙහෙයුම් ලාභය	6,144,503	5,633,898	9.06	6,081,692	5,587,053	8.85
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු	3,238,878	2,873,213	12.73	3,262,136	2,896,419	12.63
කාලවිච්ඡේදය සඳහා ලාභය	2,905,625	2,760,685	5.25	2,819,556	2,690,634	4.79
ලාභය බෙදී යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය	2,905,625	2,760,685	5.25	2,809,653	2,679,317	4.86
සුළු කොටස්හිමියන්ගේ අයිතිය	-	-	-	9,903	11,317	(12.49)
කාලවිච්ඡේදය සඳහා ලාභය	2,905,625	2,760,685	5.25	2,819,556	2,690,634	4.79
කාලවිච්ඡේදය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, ඔද්ධ බදුවලට පසු	(369,611)	128,824	(386.91)	(373,483)	128,804	(389.96)
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	2,536,014	2,889,509	(12.23)	2,446,073	2,819,438	(13.24)
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම බෙදී යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය	2,536,014	2,889,509	(12.23)	2,437,150	2,808,126	(13.21)
සුළු කොටස්හිමියන්ගේ අයිතිය	-	-	-	8,923	11,312	(21.12)
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	2,536,014	2,889,509	(12.23)	2,446,073	2,819,438	(13.24)

තෝරාගත් කාර්ය සාධක දර්ශක				
අයිතම	බැංකුව		සමූහය	
	31.03.2026	31.12.2025	31.03.2026	31.12.2025
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය (රු. මිලියන)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධය	70,086	73,126	71,867	74,904
ප්‍රථම පෙළ ප්‍රාග්ධනය	70,086	73,126	71,867	74,904
මුළු ප්‍රාග්ධනය	100,695	105,578	102,476	107,356
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 7.00%)	11.40	12.39	11.68	12.69
ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 8.50%)	11.40	12.39	11.68	12.69
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 12.50%)	16.38	17.89	16.66	18.18
බාසල් III තෝලණ අනුපාතිකය (%)				
(අවම අවශ්‍යතාවය - 3.00%)	6.98	7.47	7.16	7.65
නියාමන ද්‍රවශීලතාවය අවශ්‍යතාවය				
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%)	-	-	-	-
රුපියල් - (අවම අවශ්‍යතාවය - 100%)	188.30	227.99		
සියලුම මුදල් - (අවම අවශ්‍යතාවය - 100%)	192.49	229.92		
ඔද්ධ ස්ථාවර අරමුදල් අනුපාතිකය (%) (අවම අවශ්‍යතාවය - 100%)	124.10	127.25		
වත්කම්වල ලුණාත්මකභාවය (ණය කළමේ ලුණාත්මකභාවය)				
හානිකරණ ණය (තෙවන අදියර) සඳහා මුළු ණය අනුපාතිකය (%)	1.01	1.03		
හානිකරණය (තෙවන අදියර) තෙවන අදියර සඳහා ණය අනුපාතිකය (%)	86.23	86.33		
ආදායම් හා ලාභදායීභාවය				
ඔද්ධ පොලී ආන්තිකය (%)	4.23	4.50		
වත්කම් මත ප්‍රතිලාභය (බදුවලට පෙර) (%)	1.98	2.31		
ස්කන්ධය මත ප්‍රතිලාභය (%)	14.39	15.89		
පිරිවැය සහ ආදායම් අනුපාතය (%)	49.54	44.52		
අතිරේක තොරතුරු				
ණය ලේඛිත කිරීම් (Fitch)	A+ (lka)	A+ (lka)		
සේවක සංඛ්‍යාව	3,290	3,243		
ගාඩා සංඛ්‍යාව	172	172		

සවිස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන සහ ඒ සමග ඇති සටහන් ඇතුළුව සවිස්තරාත්මක තොරතුරු සඳහා කරුණාකර පහත වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න.
<https://www.seylan.lk/about-us/investor-relation>

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය							රු. '000
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රකාර)							
	බැංකුව			සමූහය			
	31.03.2026 දිනට	31.12.2025 දිනට (විගණනය කළ)	වෙනස %	31.03.2026 දිනට	31.12.2025 දිනට (විගණනය කළ)	වෙනස %	
වත්කම්							
මුදල් සහ මුදල්වලට සමාන දෑ	19,324,440	18,202,545	6.16	19,324,480	18,202,585	6.16	
ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙසර්ව්	8,986,914	11,218,110	(19.89)	8,986,914	11,218,110	(19.89)	
බැංකු හා මූල්‍ය ආයතනයන්හි රෙසර්ව්	22,971,172	32,006,116	(28.23)	22,971,172	32,006,116	(28.23)	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	331,457	200,648	65.19	331,457	200,648	65.19	
ලාභය හෝ අලාභය තුළින් කළකාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ වටිනාකම් මත මිනින ලද	17,433,515	14,959,447	16.54	17,433,515	14,959,447	16.54	
ක්‍රමික්ෂය පිරිවැයට මූල්‍ය වත්කම්							
- ණය සහ අත්තිකාරම්	627,728,039	599,801,944	4.66	627,728,039	599,801,944	4.66	
- ණය සහ වෙනත් උපකරණ	121,904,125	120,394,298	1.25	121,968,367	120,489,193	1.23	
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	91,194,952	92,796,261	(1.73)	91,553,891	93,167,635	(1.73)	
පරිපාලිත සමාගම්වල රඳවන ආරෝපණ	1,153,602	1,153,602	-	-	-	-	
දේපළ, පිරිසිදු හා උපකරණ	5,590,519	5,672,416	(1.44)	8,421,341	8,502,813	(0.96)	
බදු වත්කම්	3,638,680	3,431,810	6.03	2,935,292	2,731,914	7.44	
වෙනත් වත්කම්	23,106,581	21,165,976	9.17	21,483,330	19,629,675	9.44	
මුළු වත්කම්	943,363,996	921,003,173	2.43	943,137,798	920,910,080	2.41	
වගකීම්							
බැංකුවලට ගෙවිය යුතු	21,776,408	23,898,752	(8.88)	21,776,408	23,898,752	(8.88)	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	194,183	6,413	2,927.96	194,183	6,413	2,927.96	
ක්‍රමික්ෂය පිරිවැයට මූල්‍ය වගකීම්							
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	742,544,680	732,960,379	1.31	742,544,680	732,960,379	1.31	
- වෙනත් ණය ගැනුම්	13,030,933	5,219,998	149.63	13,030,933	5,219,998	149.63	
නිකුත් කළ ණය සුරැකුම්පත්	41,068,384	40,131,478	2.33	41,068,384	40,131,478	2.33	
බදු වගකීම්	8,889,811	8,607,524	3.28	8,924,483	8,634,268	3.36	
වෙනත් වගකීම් හා ප්‍රතිපාදන	33,952,237	28,264,694	20.12	30,521,554	24,842,677	22.86	
මුළු වගකීම්	861,456,636	839,089,238	2.67	858,060,625	835,693,965	2.68	
ස්කන්ධය							
ප්‍රකාශිත ප්‍රාග්ධනය	21,693,370	21,693,370	-	21,693,370	21,693,370	-	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	3,988,952	3,988,952	-	3,988,952	3,988,952	-	
රඳවාගත් ඉපැයුම්	51,574,563	51,237,691	0.66	52,373,537	52,132,637	0.46	
අනෙකුත් සංචිත	4,650,475	4,993,922	(6.88)	5,954,857	6,301,196	(5.50)	
කොටස්කරුවන්ගේ මුළු අයිතිය	81,907,360	81,913,935	(0.01)	84,010,716	84,116,155	(0.13)	
සුළු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	1,066,457	1,099,960	(3.05)	
මුළු ස්කන්ධය	81,907,360	81,913,935	(0.01)	85,077,173	85,216,115	(0.16)	
මුළු ස්කන්ධය හා වගකීම්	943,363,996	921,003,173	2.43	943,137,798	920,910,080	2.41	
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	307,221,727	292,985,888	4.86	307,235,171	293,010,210	4.85	
ආයතනික තොරතුරු							
සේවක සංඛ්‍යාව	3,290	3,243	1.45	3,308	3,261	1.44	
ගාඩා සංඛ්‍යාව	172	172	-	172	172	-	
ඔද්ධ වත්කම් අගය සාමාන්‍ය කොටසකට (රු.)	128.86	128.87	(0.01)	132.17	132.33	(0.12)	
සහතික කිරීම්							
මෙම වාර්තාවල අඩංගු තොරතුරු 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව සකස් කර ඇති බව සහතික කරමි.							
(අත්සන් කළේ)				(අත්සන් කළේ)			
ශක්‍රානු ජයරත්න				රමේෂ් ජයසේකර			
ප්‍රධාන මූල්‍ය නිලධාරී				අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී			
පහත අත්සන් කළ සෙලාන් බැංකුවේ සභාපති, අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී වන අප පහත දෑ සඳහා සහතික වෙමු.							
(අ) ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුකූලව සකස් කර ඇත.							
(ආ) මෙම වාර්තාවල අඩංගු තොරතුරු විගණනය කළ ලෙස දක්වා නොමැති නම් බැංකුව සහ සමූහයේ විගණනය නොකළ හිඳුම් වාර්තාවලින් උපුටා ගන්නා ලදී.							
(අත්සන් කළේ)				(අත්සන් කළේ)			
විචිත්‍රය, ජනාධිපති නීතීඥ බ්‍රව්නෙක අනුචිතාර්							
සභාපති							
2026 අප්‍රේල් 28							
කොළඹ දි							